

BUSINESS FOUNDATION & ITS ENVIRONMENT (Part-IV)

S. Madushanka

B.Sc (Mgt) Accounting (Special) (U.G)

University of Sri Jayewardenepura

ව්‍යාපාර කටයුතු සඳහා භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය, තොරතුරු, කාලය, දැනුම ආදී යෙදවුම් (සම්පත්) භාවිත කරයි.

නිම් ඇඳුම් නිෂ්පාදනය කරන ආයතනයක් නිදසුනක් ලෙස ගත්විට

භූමිය -

- ගොඩනැගිල්ල පිහිටා ඇති ඉඩම
- ගොඩනැගිල්ලට ලැබෙන වාතාශ්‍රය
- හිරු එළිය (ස්වාභාවික ආලෝකය)

ශ්‍රමය -

- ඇඳුම් මසන්නාගේ කායික හා මානසික ශ්‍රමය
- සුපරීක්ෂකවරුන්ගේ කායික හා මානසික ශ්‍රමය
- කළමනාකරුවන්ගේ මානසික ශ්‍රමය
- මුරකරුවන්ගේ ශ්‍රමය

ප්‍රාග්ධනය -

- ගොඩනැගිල්ල, මහන මැෂින්, උපකරණ
- බෙදා හැරීමේ රථ
- රෙදි, නූල්, බොත්තම්
- මුදල්

ව්‍යවසායකත්වය -

- සම්පත් සංකලනය පිළිබඳ තීරණ ගන්නා (ලාභය භුක්ති විඳින්නා)
- අවදානම දරමින් තීරණ ගන්නා
- පුද්ගලයින් හෝ ආයතන

තොරතුරු -

- පාරිභෝගික රුචිය අනුව ගැලපෙන මෝස්තර
- අමුද්‍රව්‍ය පිළිබඳ නව තොරතුරු
- නව තාක්ෂණය පිළිබඳ තොරතුරු
- වෙළෙඳපොළ පිළිබඳ තොරතුරු

කාලය -

- සේවකයින් සේවයේ නිරත වන කාලය
- යන්ත්‍ර සේවයේ යොදවා ගන්නා කාලය
- තීරණ ගැනීම සඳහා ගත කරන කාලය

දැනුම -

- නව නිමැවුම් සඳහා ලැබෙන පේටන්ට් බලපත්‍ර ලබා ගැනීම
- ඇගයුම් සේවකයින්ගේ කුසලතා
- කළමනාකරුවන් සතු දැනුම
- මෝස්තර නිර්මාණ ශිල්පීන්ගේ දැනුම
- නීති උපදෙස්

මූලික ව්‍යාපාර කාර්යයන්

පරිපාලනය, නිෂ්පාදනය, අලෙවිකරණය, මූල්‍ය කටයුතු, මානව සම්පත් කටයුතු, පර්යේෂණ හා සංවර්ධනය යනාදිය මූලික ව්‍යාපාර කාර්යයන් ලෙස හඳුන්වයි.

ව්‍යාපාර කාර්යයන් හා ඒ සඳහා නිදසුන්

කාර්යයන්	නිදසුන්
පරිපාලනය	ඇගයීම් සේවක ලිපිගොනු සැකසීම
	අදාළ උපදෙස් සැපයීම
	පැමිණීමේ ලේඛන පවත්වාගෙන යාම
නිෂ්පාදනය	අමුද්‍රව්‍ය සපයා ගැනීම
	කොග පාලනය
	තත්ත්ව පාලනය
අලෙවිකරණය	ඇගයීම් බෙදා හැරීම
	ප්‍රචාරණය
	මිල තීරණය කිරීම
මූල්‍ය කටයුතු	අරමුදල් සපයා ගැනීම
	වැටුප් ගෙවීම
	අරමුදල් යෙදවීම
මානව සම්පත් කටයුතු	සේවකයින් බඳවා ගැනීම
	පුහුණු කිරීම
	උසස් කිරීම
පර්යේෂණ හා සංවර්ධනය	නව නිර්මාණ පිළිබඳ පර්යේෂණ
	පැවැත්වීම

තොරතුරු කළමනාකරණ කටයුතු	නිෂ්පාදන වැඩි දියුණු කිරීම
	අඩු පිරිවැය ක්‍රම සොයා බැලීම
	තොරතුරු පද්ධති පවත්වාගෙන යාම
	නව තොරතුරු සම්පාදනය කර ගැනීම
	තොරතුරු යාවත්කාලීන කිරීම

ව්‍යාපාරයක පරිපාලන කාර්යයන්

ව්‍යාපාර කටයුතු හා සම්බන්ධ වූ ලියකියවිලි පවත්වාගෙන යාම, සන්නිවේදන කටයුතු පවත්වාගෙන යාම යනාදිය ව්‍යාපාරයක පරිපාලන කාර්යයන්ට ඇතුළත් වේ.

නිෂ්පාදනය යනු

සම්පත්, භාණ්ඩ හෝ සේවා බවට පත්කිරීමේ ක්‍රියාවලිය නිෂ්පාදනය (මෙහෙයුම්) වේ.

අලෙවිකරණය යනු

ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හා වුවමනා හඳුනාගෙන ඒවා තෘප්තිමත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීම අලෙවිකරණය ලෙස හඳුන්වයි.

මූල්‍ය කටයුතු

අරමුදල් සම්පාදනය හා යෙදවීම හා ඊට අදාළ කටයුතු මූල්‍ය කටයුතු ලෙස හඳුන්වයි.

මානව සම්පත් කටයුතු

ආකර්ෂණය, තෝරා ගැනීම, බඳවා ගැනීම, පුහුණු කිරීම, සුබ සාධනය යනාදිය සම්බන්ධයෙන් වූ කටයුතු මානව සම්පත් කටයුතු වේ.

පර්යේෂණ හා සංවර්ධනය

පර්යේෂණ හා සංවර්ධනය යන්නට නිමැවුමේ ගුණාත්මක බව වැඩි දියුණු කිරීම හා නව නිමැවුම් සොයා ගැනීම ඇතුළත් වේ.

ව්‍යාපාරයක යෙදවුම් - නිමැවුම් ක්‍රියාවලිය

යෙදවුම්/සම්පත්

ව්‍යාපාර කාර්යයන්

නිමැවුම්

භූමිය

ශ්‍රමය

ප්‍රාග්ධනය

ව්‍යවසායකත්වය

තොරතුරු

කාලය

දැනුම

පරිපාලනය

මෙහෙයුම් (නිෂ්පාදනය)

අලෙවිකරණය

මූල්‍ය කටයුතු

මානව සම්පත් කටයුතු

පර්යේෂණ හා සංවර්ධනය

තොරතුරු කළමනාකරණය

භාණ්ඩ

හෝ

සේවා

බේකරියක ව්‍යාපාර ක්‍රියාවලිය යෙදවුම් නිමැවුම්

යෙදවුම් (සම්පත්)	යෙදවුම් (සම්පත්)	නිමැවුම
භූමිය බේකරිය පිහිටි ඉඩම	නිෂ්පාදනය ද්‍රව්‍ය සපයා ගැනීම ද්‍රව්‍ය මිශ්‍ර කිරීම පාන් සැකසීම	පාන්, බනිස්, කේක් (බේකරි අයති ම)
ශ්‍රමය පාන් පුළුස්සන්නන්ගේ ශ්‍රමය	අලෙවිකරණය ප්‍රචාරණය කිරීම බෙදා හැරීම මිල නියම කිරීම	
ප්‍රාග්ධනය ගොඩනැගිල්ල පෝරණුව, තැටි, පිටි	පරිපාලනය සේවක ලිපිගොන සැකසීම සේවක පැමිණීමේ ලේඛන පවත්වා ගැනීම	
ව්‍යවසායකත්වය බේකරිය අයිතිකරු/ සාධක සංයෝග කරන්නාගේ හැකියාව	මූල්‍ය කටයුතු අවශ්‍ය මුදල් සපයා ගැනීම චක්කම් මිලට ගැනීම වියදම් ගෙවීම්	
තොරතුරු නව ශිල්පීය ක්‍රම වෙළෙඳපොළ තොරතුරු	මානව සම්පත් කටයුතු ශ්‍රමිකයන් බඳවා ගැනීම පුහුණු කිරීම උසස් කිරීම	
කාලය සේවකයින් වැඩ කරන කාලය තිකාල වැඩ	පර්යේෂණ හා සංවර්ධන කටයුතු සමීක්ෂණ පැවැත්වීම නිෂ්පාදනවල ගුණත්වය වර්ධනය කිරීමට පර්යේෂණ පැවැත්වීම	
දැනුම සේවක කුසලතා නව නිෂ්පාදන		

ක්‍රියාවලියක්

2021

2022

2023

උසස් පෙළ

ගිණුම්කරණය

ආර්ථික විද්‍යාව

ව්‍යාපාර අධ්‍යයනය

2021

2022

සාමාන්‍ය පෙළ

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය

තනි හෝ කණ්ඩායම් පන්ති

(English & Sinhala Medium)

0763655550

S. Madushanka

B.Sc (Mgt) Accounting (Special) (U.G)

University of Sri Jayewardenepura